



නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2021 ජනවාරි මස 19 දින

මුදල් ප්‍රතිපත්ති විවරණය: 2021 ජනවාරි - අංක 01

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 ජනවාරි මස 18 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹිණි. 2020 වසර තුළ සමස්ත වෙළඳපොළ ණය අනුපාතිකවල අඩුවීම මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළ අතර, විශේෂයෙන් දේශීය මුදල් වෙළඳපොළේ ඉහළ මට්ටමක පවතින අතිරික්ත ද්‍රවශීලතාව සැලකිල්ලට ගනිමින් ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන නොමැති වාතාවරණයක ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ණය අනුපාතිකයන්හි අඛණ්ඩ පහළ යෑමේ අවශ්‍යතාව අවධාරණය කළේය. 2020 නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කළ පරිදි, පුළුල් ආර්ථික පුනර්ජීවනය සඳහා සහාය වීමට, බැංකු ප්‍රජාව සමඟ සාකච්ඡා කර, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් (MSME) ප්‍රමුඛ අංශයක් වශයෙන් සලකා ණය ලබා දීමේ ඉලක්ක හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

කොවිඩ්-19 වසංගතය ලොව පුරා අඛණ්ඩව පැතිරීම හේතුවෙන් ආර්ථික වෙත පුළුල් ලෙස බාධා එල්ල වූ නමුත්, කොවිඩ්-19 එන්නත් පිළිබඳ මෑත කාලීන ප්‍රගතිය ගෝලීය ආර්ථික දැක්ම ඉහළ නංවා ඇත

විවිධ රැලි සහ ප්‍රභේද වශයෙන් කොවිඩ්-19 වසංගතය පැතිරීම හේතුවෙන් ඇති වූ ආර්ථික බාධාවන් මධ්‍යයේ, ලොව පුරා බොහෝ මහ බැංකු ඔවුන්ගේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපේක්ෂා කරයි. කොවිඩ්-19 එන්නත් පිළිබඳ මෑත කාලීන ප්‍රගතිය ගෝලීය ආර්ථික දැක්ම ඉහළ නංවා ඇති නමුත්, සංවර්ධනය වෙමින් පවතින

ආර්ථිකයන් වෙත එන්නත් සැපයීමේ ක්‍රියාවලිය මන්දගාමී වීම, ආර්ථික ක්‍රියාකාරකම් වසංගතයට පෙර පැවති මට්ටම් කරා නැවත පැමිණීමට බාධාවක් විය හැකිය.

කොවිඩ්-19 වසංගතය පැතිරීම 2020 වසරේ ශ්‍රී ලංකාවේ වර්ධන අපේක්ෂා දුර්වල කර ඇති නමුත් 2021 වසර සඳහා වන ආර්ථික වර්ධන දැක්ම තවදුරටත් ධනාත්මකව පවතී

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු අනුව, 2020 වසරේ පළමු සහ දෙවන කාර්තුවල දී, පිළිවෙළින්, සියයට 1.7කින් සහ සියයට 16.3කින් සංකෝචනය වූ ශ්‍රී ලංකා ආර්ථිකය, 2020 වසරේ තුන්වන කාර්තුවේ දී සියයට 1.5ක වර්ධනයක් වාර්තා කරමින් නැවත යථාතත්ත්වයට පත් විය. කෙසේ වෙතත්, කොවිඩ්-19 වසංගතයෙහි දෙවන රැල්ල ඇති වීම හේතුවෙන් 2020 වසරේ සිව්වන කාර්තුවේ වර්ධනය මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, 2020 වසරේ දී ආර්ථිකය සියයට 3.9කින් පමණ සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, රජය සහ මහ බැංකුව විසින් හඳුන්වා දුන් පෙර නොවූ ආකාරයේ ප්‍රතිපත්ති උත්තේජක ක්‍රියාමාර්ග සහ දේශීය ආර්ථික අපේක්ෂා වැඩිදියුණු වීම මෙන්ම වර්ධනය වෙමින් පවතින ගෝලීය ආර්ථික අපේක්ෂාවල සහායයෙන් 2021 වසරේ දී ආර්ථිකය නැවත යථාතත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දේශීය හා ගෝලීය අභියෝග මධ්‍යයේ සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහාය ඇතිව විදේශීය අංශය ස්ථාවරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ

වසංගත තත්ත්වය හේතුවෙන් ගෙවුම් ශේෂය කෙරෙහි ඇතිවූ අහිතකර බලපෑම අවම කරමින් වෙළඳ හිඟය අඛණ්ඩව අඩු වූ අතර, විදේශ සේවා සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2020 වසරේ දෙවන භාගය පුරා යථාතත්ත්වයට පත්විය. පෙර වසරට සාපේක්ෂව 2020 වසරේදී වෙළඳ හිඟය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.0ට වඩා වැඩියෙන් අඩු වී ඇතැයි අපේක්ෂා කෙරේ. 2020 දෙසැම්බර් මාසයේ දී ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ප්‍රේෂණ ලැබීම් සමඟින් 2020 වසරේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් බිලියන 7.1ක් දක්වා සියයට 5.8කින් වර්ධනය විය. මෙම වර්ධනයන් සමඟ 2020 වසරේ දී ජංගම ගිණුමේ හිඟය සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත. භාණ්ඩ හා සේවා අපනයනය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග 2021 වසරේදී විදේශීය අංශය සඳහා සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සංචාරක පැමිණීම් සඳහා රට නැවත විවෘත කිරීම ඉදිරි කාලය තුළදී විදේශීය අංශයේ තත්ත්වයන් වැඩිදියුණු කිරීමට හේතු වනු ඇත. 2020 වසර අවසානය වන

විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 5.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය මාස 4.3ක ආනයන ආවරණය කිරීමට ප්‍රමාණවත් වේ. අභියෝගාත්මක ගෝලීය වෙළඳපොළ තත්ත්වයන් මධ්‍යයේ, රජය සහ මහ බැංකුව විසින් රට තුළට මූල්‍ය ප්‍රවාහ ගලා ඒමේ මාර්ගයන් පිළිබඳ අඛණ්ඩව සොයා බැලීම සිදු කරන අතර මේ සම්බන්ධයෙන් දේශීය හා විදේශීය පාර්ශ්වයන් සමඟ වන සාකච්ඡාවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබේ.

මුදල් ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග සම්ප්‍රේෂණය වීමේ බලපෑම පිළිබිඹු කරමින්, 2020 වසරේ දී වෙළඳපොළ පොලී අනුපාතික අඛණ්ඩව අඩු වූ අතර අඩු පොලී අනුපාතික ව්‍යුහය ඉදිරියටත් පවත්වා ගැනීමට අපේක්ෂා කෙරේ

වසංගතයෙන් බලපෑමට ලක් වූ ආර්ථිකය යථාතත්ත්වයට පත්කිරීමේ අරමුණින් මහ බැංකුව විසින් 2020 වසරේදී සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පෙර නොවූ මට්ටමකට ලිහිල් කළේය. මෙයට ප්‍රතිචාර වශයෙන් වෙළඳ දැන්පතු සහ ණය පොලී අනුපාතික 2020 වසරේ දී සැලකිය යුතු ලෙස අඩු විය. බොහෝ වෙළඳපොළ පොලී අනුපාතික තනි අගයක මට්ටමට අඩු වී ඇති අතර ඇතැම් පොලී අනුපාතික ඉතිහාසයේ මෙතෙක් පැවති අවම මට්ටම්වලට ළඟා වී ඇත. දැන්පතු අනුපාතික තවදුරටත් පහළ යෑම අපේක්ෂා නොකළද, දේශීය මුදල් වෙළඳපොළ තුළ ඉහළ මට්ටමක පවතින අතිරික්ත ද්‍රවශීලතාව මගින් වෙළඳපොළ ණය පොලී අනුපාතික අඩු වීම සඳහා ප්‍රමාණවත් ඉඩ ප්‍රස්ථා සලසා දෙන අතර එමගින් ආර්ථිකයට අඩු පිරිවැය අරමුදල් සපයනු ලබයි.


2020 වසර අග භාගයේ දී නිරීක්ෂණය කරන ලද මුදල් සහ ණය සැපයුමේ ඉහළ යෑම අඛණ්ඩව පවතින අඩු පොලී අනුපාතිකවල සහාය ඇතිව 2021 වසරේ දී ද පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ආර්ථික තත්ත්වයන් විභව නිමැවුමට වඩා පහළ මට්ටමක පැවතීම හේතුවෙන් සැලකිය යුතු උද්ධමන පීඩන දැනට අපේක්ෂා නොකෙරේ

කෝවිඩ්-19 දෙවන රැල්ලේ බලපෑම නිබියදීත්, මහ බැංකුව විසින් අනුගමනය කරන ලද මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවල සහායයෙන් 2020 වසරේ දෙවන භාගයේ දී පෞද්ගලික අංශයට සපයන ලද ණය අඛණ්ඩව ඉහළ ගියේය. මේ අතර, රාජ්‍ය අංශය වෙත ලබා දුන් ණය සැලකිය යුතු ලෙස වැඩි වීම හේතුවෙන් සමස්ත දේශීය ණය ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. දේශීය ණය ඉහළ යෑමෙහි බලපෑම පිළිබිඹු කරමින් 2020 වසරේ දී පුළුල් මුදල් සැපයුමේ (M_{2b}) වර්ධනය අඛණ්ඩව ඉහළ ගිය අතර එමගින් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහාය වීමට ප්‍රමාණවත් ද්‍රවශීලතාවක් සපයනු ලැබීය. ණය පොලී

අනුපාතිකවල අඛණ්ඩ අඩු වීම, අඩු පොලී අනුපාතික යටතේ විශේෂ ණය යෝජනා ක්‍රියාත්මක කිරීම මෙන්ම ආයෝජක අපේක්ෂා වැඩිදියුණු වීම සහ දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල අපේක්ෂිත යථාතත්වයට පත්වීම හරහා ණය සඳහා වන ඉල්ලුම ඉහළ යෑමෙහි සහායයෙන් 2021 වසරේ දී ආර්ථිකයේ සියලු අංශවලට ලබා දෙන ණය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මතුපිට උද්ධමනය කෙටි කාලීනව අඩු මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, දේශීය සැපයුම් තත්ත්වයන්හි වැඩිදියුණුවීම් හේතුවෙන් මිල පීඩන තීරසාර පදනමකින් අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) මත පදනම් වූ මතුපිට උද්ධමනය 2020 වසර තුළ දී බොහෝවිට ඉලක්කගත සියයට 4-6 පරාසය තුළ පැවතිණි. ආර්ථිකයේ පහළ ගිය සමස්ත ඉල්ලුම් පීඩන පිළිබිඹු කරමින් කො.පා.මි.ද. මත පදනම් වූ මූලික උද්ධමනය අඩු මට්ටමක පැවතුණි. මේ අතර, ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) මත පදනම් වූ මතුපිට සහ මූලික උද්ධමනය ද විශේෂයෙන් 2020 අවසානය වනවිට අඩු මට්ටමක පැවතුණි. වසංගතය හේතුවෙන් දුර්වල ගෝලීය සහ දේශීය ආර්ථික තත්ත්ව ඇතිවීමත් සමඟ කෙටි කාලීනව උද්ධමනය අඩු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, සැලකිය යුතු ප්‍රතිපත්ති උත්තේජක මගින් සහාය ලබමින් සමස්ත දේශීය ඉල්ලුම් තත්ත්වයන්හි අපේක්ෂිත වැඩිදියුණු වීම් සහ බාහිර තත්ත්වයන්ගේ අපේක්ෂිත වැඩිදියුණු වීම් සමඟ උද්ධමනය මැදි කාලීනව ඉහළ යා හැකිය. එසේ වුවද, රජය විසින් හඳුන්වා දුන් ආර්ථික වර්ධන හිතකාමී ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ මගින් සහාය ලබමින් දේශීය සැපයුම් තත්ත්වයේ අපේක්ෂිත වැඩිදියුණු වීම්, ඉදිරි කාලයේ දී ඉල්ලුම මගින් ඇතිවිය හැකි මිල පීඩන අවම කරනු ඇත.



ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යමින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් (MSME) ප්‍රමුඛ අංශයක් වශයෙන් සලකා ණය ලබා දීමේ ඉලක්ක හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ

ඉහත දක්වා ඇති වර්තමාන හා අපේක්ෂිත සාර්ව ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, දැනට පවත්නා මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට මුදල් මණ්ඩලය තීරණය කළේය. නවද, අපේක්ෂිත ආර්ථික පුනර්ජීවනයට සහාය දක්වමින් ආර්ථිකයේ ප්‍රධානතම අංශයක් වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායය අංශය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව මුදල් මණ්ඩලය අවධාරණය කළේය. ඒ අනුව, බැංකු ප්‍රජාව සමඟ සාකච්ඡා කර ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ප්‍රමුඛ අංශයක් වශයෙන් සලකා ණය ලබා දීමේ ඉලක්ක හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කරන ලදී.

මහ බැංකුව විසින් දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළඳපොළ වර්ධනයන් අඛණ්ඩව නිරීක්ෂණය කරනු ඇති අතර සිය නමයශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ ඉලක්කගත සියයට 4-6 අතර පරාසයක උද්ධමනය පවත්වා ගනිමින් ආර්ථිකය කඩිනමින් ඉහළ වර්ධන මාවතක සිය සැබෑ විභව නිමැවුම් මට්ටම වෙත යොමු වන බව සහතික කිරීම සඳහා තවදුරටත් පියවර නිසි පරිදි ගනු ඇත.

මුදල් ප්‍රතිපත්ති තීරණය : ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවතී

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 4.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 5.50
බැංකු අනුපාතිකය	සියයට 8.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 2.00

තොරතුරු සටහන:

මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුව 2021 ජනවාරි 19 වැනි දින පෙ.ව. 11.00 ට zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන අතර එය ෆේස්බුක් ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2021 මාර්තු මස 04 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

සංඛ්‍යා සටහන 01: මුර්ත ද.දේ.නි.යේ වර්ධනය (තාවකාලික)

ආර්ථික කටයුතු	වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස								
	2019					2020			
	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	සිව්වන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	පළමු මාස නවය
කෘෂිකාර්මික	5.0	1.5	1.0	-4.1	0.6	-6.2	-5.9	4.3	-2.5
කර්මාන්ත	3.9	1.6	3.5	1.4	2.7	-7.8	-23.1	0.6	-9.5
සේවා	3.7	0.7	2.1	2.7	2.3	3.1	-12.9	2.1	-2.6
ද.දේ.නි	3.7	1.1	2.4	2.0	2.3	-1.7	-16.3	1.5	-5.3

මූලය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 02: උද්ධමනය

මාසය		මැයි 20	ජූනි 20	ජූලි 20	අගෝ 20	සැප් 20	ඔක් 20	නොවැ 20	දෙසැ 20
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	4.0	3.9	4.2	4.1	4.0	4.0	4.1	4.2
	ජා.පා.මි.ද. (2013=100)	5.2	6.3	6.1	6.2	6.4	5.5	5.2	-
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	2.9	3.1	3.2	3.2	2.9	3.0	3.0	3.5
	ජා.පා.මි.ද. (2013=100)	3.7	4.4	4.5	4.6	4.8	4.5	4.5	-

මූලය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 03: මුදල් අංශයේ ප්‍රවණතා (තාවකාලික)

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)					වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස				
	ජූලි 20	අගෝ 20	සැප් 20	ඔක් 20	නොවැ 20	ජූලි 20	අගෝ 20	සැප් 20	ඔක් 20	නොවැ 20
සංචිත මුදල්	879	880	891	928	936	-1.1	-3.7	-2.5	2.2	1.9
පුළුල් මුදල් සැපයුම (M _{2b})	8,507	8,692	8,870	9,017	9,136	15.7	17.5	19.2	20.9	22.3
ශුද්ධ විදේශීය වත්කම්	(2)	32	(66)	(247)	(281)	-101.6	-71.6	-151.9	-313.7	-390.1
ශුද්ධ දේශීය වත්කම්	8,509	8,660	8,936	9,264	9,417	17.5	18.9	22.1	26.2	27.7
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	3,734	3,781	3,980	4,261	4,360	38.1	37.4	45.7	56.2	61.4
රාජ්‍ය සංස්ථා සඳහා ලබා දුන් ණය	983	1,023	1,018	1,003	1,011	34.7	37.0	34.8	27.1	25.9
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	5,830	5,909	5,996	6,055	6,097	4.2	5.2	5.8	6.4	6.2
පුළුල් මුදල් සැපයුම (M ₄)	10,432	10,638	10,860	11,049	11,194	14.9	16.5	17.9	19.5	20.8

මූලය : ශ්‍රී ලංකා මහ බැංකුව

සංඛ්‍යා සටහන 04: පොලී අනුපාතික

පොලී අනුපාතික (%)	2020 ජූලි අවසානයට	2020 අගෝ අවසානයට	2020 සැප් අවසානයට	2020 ඔක් අවසානයට	2020 නොවැ අවසානයට	2020 දෙසැ අවසානයට	2021 ජන 18 දිනට
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික							
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	4.50	4.50	4.50	4.50	4.50	4.50	4.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	5.50	5.50	5.50	5.50	5.50	5.50	5.50
බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR)	4.53	4.53	4.53	4.53	4.54	4.55	4.55
හාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)							
දින 91	4.59	4.56	4.51	4.57	4.64	4.69	4.70
දින 182	4.68	4.68	4.64	4.69	4.76	4.80	4.78
දින 364	4.86	4.89	4.89	4.96	5.00	5.05	5.02
ණය අනුපාතික							
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සනීපතා)	7.47	6.66	6.19	5.85	5.83	5.81	5.88 (අ)
බර්ත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR)	12.29	11.84	11.21	10.82	10.55	-	-
බර්ත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR)	9.85	9.12	8.82	8.73	8.71	-	-
තැන්පතු අනුපාතික							
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	7.16	6.74	6.44	6.23	6.01	5.80	-
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	8.69	8.26	7.90	7.59	7.37	7.14	-
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	5.78	5.49	5.31	5.10	4.96	-	-
බර්ත සාමාන්‍ය නව ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWNFDR)	5.96	5.66	5.46	5.25	5.07	-	-

(අ) 2021 වසරේ ජනවාරි මස 15 වැනි දිනෙන් අවසන් වන සතිය සඳහා

මූලය : ශ්‍රී ලංකා මහ බැංකුව